

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART I.

FRIDAY, AUGUST 24, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 3rd day of August, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Government Agent of the Province of Uva and make claim to the said lands or any of them or to some interest therein :

Such Government Agent, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

G. A. BAUMGARTNER,
Government Agent.

Description of Lands referred to.

The lands commonly called or known as Ponagewattahena and Mahamukulana, all lying adjacent to each other and forming one block, situate in the village of Itanawatta in Wegam pattu of Wellassa, in the Province of Uva, containing in extent 69 acres and 2 roods, shown as lots A, B, C in W. L. O. S. No. 1, as described in the annexed certified tracing therefrom, and bounded as follows: north and east by chena claimed by A. D. Edirisingha; south by patana claimed by A. D. Edirisingha; west by the Ethenakandura and Ebbanna-oya.

විෂිෂ්ට 1900 ක්වු අගෝස්තු මස 3 වෙනි දින පටන් කුණ්ටාසයන් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණකයට අයිතිවාසිකමක් තිබෙන සම් අයෙක් ඇත්නම් ඒ අං පිසින් උච්ඡේදන ලෙසින් ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වීම් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති සම් යොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොගෙදනොත්, එකී ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වම් 1897 කොමිෂර් ලෝන් පනත පණයේ ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙන හැර දැක්වෙත්ව නොගෙදන පාම ඉඩම් රජසන්තක ඉඩම් කැපීමට උත්සාහයෙන් අත්සන් ඇති ලිහිල්ලකින් උත්සාහයේ විසින් ප්‍රයාස කරණ බව මෙහි දන්වන සුදුසි.

ජ්. ඒ. බොම්බර්ට්,
ආණ්ඩුවේ ඒජන්තවරයා.

ඉඩම්වල විස්තරය.

උච්ඡේදන ලෙසින් වැඩිගණකයේ එක්වන එකකට නොහොත් නොහොත් වැඩිගණකයට අයිතිවාසිකමක් තිබෙන සම් පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණකයට අයිතිවාසිකමක් තිබෙන සම් අයෙක් ඇත්නම් ඒ අං පිසින් උච්ඡේදන ලෙසින් ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වීම් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති සම් යොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොගෙදනොත්, එකී ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වම් 1897 කොමිෂර් ලෝන් පනත පණයේ ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙන හැර දැක්වෙත්ව නොගෙදන පාම ඉඩම් රජසන්තක ඉඩම් කැපීමට උත්සාහයෙන් අත්සන් ඇති ලිහිල්ලකින් උත්සාහයේ විසින් ප්‍රයාස කරණ බව මෙහි දන්වන සුදුසි.


වික්‍රමාචාර්යවරයා විසින් විමර්ශනය කළ දැනට මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණකයට අයිතිවාසිකමක් තිබෙන සම් අයෙක් ඇත්නම් ඒ අං පිසින් උච්ඡේදන ලෙසින් ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වීම් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති සම් යොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොගෙදනොත්, එකී ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වම් 1897 කොමිෂර් ලෝන් පනත පණයේ ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙන හැර දැක්වෙත්ව නොගෙදන පාම ඉඩම් රජසන්තක ඉඩම් කැපීමට උත්සාහයෙන් අත්සන් ඇති ලිහිල්ලකින් උත්සාහයේ විසින් ප්‍රයාස කරණ බව මෙහි දන්වන සුදුසි.

ඩී. ඒ. පාම්බාල්සෝ,
කොටුවේ ඒජන්තවරයා.

කොටුවේ ඒජන්තවරයාගේ විවරණය.

ඉරේ අගෝස්තු 12 වන දිනට පැවැත්වූ විමර්ශනයකදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණකයට අයිතිවාසිකමක් තිබෙන සම් අයෙක් ඇත්නම් ඒ අං පිසින් උච්ඡේදන ලෙසින් ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වීම් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති සම් යොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොගෙදනොත්, එකී ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වම් 1897 කොමිෂර් ලෝන් පනත පණයේ ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙන හැර දැක්වෙත්ව නොගෙදන පාම ඉඩම් රජසන්තක ඉඩම් කැපීමට උත්සාහයෙන් අත්සන් ඇති ලිහිල්ලකින් උත්සාහයේ විසින් ප්‍රයාස කරණ බව මෙහි දන්වන සුදුසි.

றன, அளவு 69 ஏக்கர் 2 ஹட், எல்லை, வடக்கும் கிளக்கும்-எ. டி. எடிநிசிற்காவுக்கு உரித்தாகிய சேனை நிலம்; தெற்கு-எ. டி. எடிநிசிற்காலினால் உரித்துச்சொல்லப்படும் பதனை; மேற்கு-எதெனாக்கந்தறவும் எபனடியாவும்.



Lot.	Name of Land.	Village.	Korale.	Extent.				
				A. R. P.				
A	...	Ponagewattahena	...	Etanawatta	...	Wellassa	...	4 0 30
B	...	Mahamukalana	...	do.	...	do.	...	52 2 10
C	...	Do.	...	do.	...	do.	...	12 3 0

Surveyor-General's Office,
Colombo, May 7, 1900.

S. J. C. MORE,
for Surveyor-General.